



හ ධූපතොම්මද්දත්වා

කෑමට කලින්
අත් හෝඳා පිරිසිදු
කරගන්න.



සමසුපකං

වෑංප්පන ගෙන ඒකිනෙකට
අඩු වැඩි නොකොට
කෑම මිශ්‍ර කර ගන්න

(C) Sumitha Publishers



සපචුතං

පිඟානේ නමාගේ
පැත්තේ සිට පිළිවෙලට
ආහාර ගන්න



මිදනෙක පටිච්ඡාදෙස්සාමි

වෑංප්පන ආදිය
බිනිත් වසන්න ඒපා.